

ලංකා බැංකුව

(ණය මුදල ලබාදීමේ ක්‍රියාපටිපාටිය හා කොන්දේසි)

[අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන අංශය) මගින් ක්‍රියාත්මක කරන ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබා දෙන පොලී රහිත ණය පහසුකම]

රජයේ විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂක සිසුන්ට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර මිලදී ගැනීම පිණිස ලබා දෙන පොලී රහිත ණය පහසුකම

බැංකුව විසින් අනුමත කළ පරිදි සිසුන් විසින් ණය ලබා ගැනීමේදී පහත ලිපි ලේඛන නිවැරදිව අදාල බැංකු ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතු වේ.

- i. ණය මුදල ලබා ගැනීම පිණිස අදාල විශ්ව විද්‍යාලයේ බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද නිර්දේශ ලිපියක්.
- ii. විශ්ව විද්‍යාලය මගින් නිකුත් කරන ලද ශිෂ්‍ය හැඳුනුම්පත / ශිෂ්‍ය වාර්තා පොත සමඟ එහි ඡායාරූපය අඩංගු කොටසේ ඡායා පිටපතක්.
- iii. අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කර ඇති ලැප්ටොප් පරිගණක සේවා සපයනු ලබන ආයතනයකින් / සැපයුම්කරුගෙන් ලබාගත් ඉන්වොයිසිය.
- iv. ශිෂ්‍යයාගේ, දෙමවුපියන් / භාරකරු / ඇපකරුගේ ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපත්.
- v. නියමිත පරිදි ණය මුදල ආපසු ගෙවන බවට පොරොන්දු පත්‍රයක් (ලබාදී ඇති ආකෘතියට අනුව), ණයකරු විසින් බැංකුව වෙත ලබා දිය යුතුය.
- vi. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත.

මීට අමතරව ණය පහසුකම් ලබා දීමේදී පහත සඳහන් කරුණු කෙරෙහිද අවධානය යොමු කරනු ලැබේ.

- i. අයදුම්කරුවන්/ඇපකරුවන් කිසිදු බැංකුවක / මූල්‍ය ආයතනයක ණය ගෙවීම් පැහර හැරී අයකු නොවිය යුතුය.
- ii. දෙමව්පියන් / භාරකරුවෙකු සමඟ ඒකාබද්ධ ණයක් වශයෙන් ලබා ගත හැක.
- iii. ශාඛාවෙන් නිකුත් කරන ණය අයදුම්පත හා ඇපකරු ප්‍රකාශය නිවැරදිව සම්පූර්ණ කර ඉහත සඳහන් ලියවිලි ද සමඟ ශාඛාව වෙත භාරදිය යුතුය. අසත්‍ය හා වැරදි තොරතුරු ණය මුදල ලබා දීමට ප්‍රමාද විය හැක.
- iv. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් සඳහා පමණි.
- v. බැංකුවෙන් ලබාදෙනු ලබන උපරිම ණය මුදල රු. 75,000.00/- ක් වන අතර, ඊට වැඩි වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේදී වැඩිපුර අවශ්‍ය මුදල ණය අයදුම්කරු විසින් දැරිය යුතුය.
- vi. පොලීය අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන අංශය) මගින් මාසිකව බැංකුව වෙත ගෙවනු ලැබේ.
- vii. ණය මුදල් ආපසු ගෙවීමේ කාලය වසර 03ක් වන අතර, ණය මුදල නිදහස් කළ පසු මාසික ණය වාරිකය, සෑම මසකම නියමිත දිනයේදී අඛණ්ඩව ගෙවීමට අයදුම්කරු කටයුතු කළ යුතුය.